

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

උඩපළාත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට උඩපළාත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලී ගිණුමේ ශේෂය රු.712,524 ක් වුවත්, එය රු.1,698,514 ක් ලෙස ශේෂය රු.985,990 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 වර්ෂයේ දී නිවැරදි කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයට අදාළව ස්ථාවර තැන්පතු පොලී ආදායම රු.12,912,255 ක් වුවත්, එය රු.13,905,245 ක් වශයෙන් රු.992,990 කින් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	- එම -	- එම -
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ඉටු නොකරන ලද සංවර්ධන ව්‍යාපෘති 09 ක එකතුව රු.2,450,000 ක් සමාලෝචිත වර්ෂයේ ණයභිමියන් යටතේ දක්වා තිබුණි.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	ණයභිමි ශේෂ හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.489,257ක ණයගැති ශේෂ 03 කට අදාළ ලේඛන, ලිපිගොනු ඉදිරිපත් නොවීම නිසා විගණනයේදී ඒවා සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	හිඟ ශේෂයන් පොත්වලින් ඉවත් කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව.	එක් එක් ගිණුම් ශේෂයන් තහවුරු කිරීමට අදාළ ලේඛන, ලිපිගොනු හා උපලේඛන පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
2021 ජූලි 08 දිනැති අංක 2235/54 අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පළ කරන ලද සංශෝධිත සැලැස්ම හා ගොඩනැගිලි නියෝග vi කොටසේ 83.1 වන වගන්තිය	සභා බල ප්‍රදේශයේ 2021 සිට 2024 දක්වා කාල පරිච්ඡේදය තුළ අනුමත කරන ලද ගොඩනැගිලි සැලැස්ම 429 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	වලංගු කාලය දීර්ඝ කර ගැනීමට හෝ අනුකූලතා සහතික ලබා ගැනීමට කටයුතු කරන ලෙස ලිපි මගින් දැනුවත් කර ඇති බව.	පදිංචිය සඳහා යොදා ගෙන ඇති ගොඩනැගිලි පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
මු.රෙ.571(3)	2022 - 2023 කාලයට අදාළ, කාලය ඉකුත් වූ රු.489,257 ක තැන්පතු ශේෂ 15 ක් නිරවුල් කර නොතිබුණි.	නිදහස් කළ හැකි තැන්පතු නිදහස් කිරීම හා ආදායම් අය කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.31,179,807 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.36,277,350 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024

2023

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	4,324,389	4,121,895	4,368,920	3,171,931	2,345,375	2,858,268	3,533,730	3,418,956
(ii) කුලී	6,593,480	5,309,023	5,197,459	2,950,612	6,736,550	4,326,739	4,423,730	2,839,048
(iii) බලපත්‍ර ගාස්තු	5,371,750	5,443,538	4,788,028	7,062,529	1,505,500	1,241,481	1,241,481	6,407,019
(iv) වෙනත් ආදායම් එකතුව	51,039,400	55,383,166	59,870,099	33,467,385	51,653,340	56,176,787	79,988,981	37,954,318
	67,329,019	70,257,622	74,224,506	46,652,457	62,240,765	64,603,275	89,187,922	50,619,341

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය	
(අ) කුලී	සභාවට අයත් පුස්සැල්ලාවේ පිහිටි ස්ථීර කඩ කාමර 61 කින් හා තාවකාලික කඩ 10 කින් 2012 – 2014 කාල පරිච්ඡේදයට අදාළව එකතුව රු.2,530,786 ක හිඟ කඩ කුලී අය කර නොතිබුණි.	හිඟ සැදුම්ලත් ආකාරය සොයාගත නොහැකි බැවින්, ඉදිරියේ දී කපා හැරීමට කටයුතු කරන බව හා නව ගිවිසුම් ඇති කර ගෙන ඉදිරියේ දී අය කිරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අය කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතු අතර කපා හැරීම පසුව සිදු කළ යුතුය.
(ආ) උසාවි දඩ හා මුද්දර ගාස්තු	පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.28,996,134 ක් අය විය යුතුව තිබුණි.	මුද්දර ගාස්තු පමණක් අය වී නොමැති බව.	මුද්දර ගාස්තු ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම්			
(i) ජල ගාස්තු	සභාවට අයත් ජල යෝජනා ක්‍රම 09 ක ජල පාරිභෝගිකයින් 65 කගෙන් වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ජල ගාස්තු රු.539,216 ක් හා අක්‍රීය ජල යෝජනා ක්‍රම 10 ක ජල පාරිභෝගිකයින් 225 කගෙන් රු.818,514 ක් අය කර නොතිබුණි.	පොතෙන් කපා හැරීමට අනුමැතිය ලබා ගැනීමට හා ඉතිරි හිඟ මුදල් අය කර ගැනීමට ජංගම වැඩසටහන් සැලැස්වීම් කර ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

(ii) ත්‍රි රෝද රථ බලපත්‍ර ගාස්තු

වසර 03 කට වැඩි කාලයක සිට ත්‍රි රෝද රථහිමියන් 40 දෙනෙකුගෙන් රු.215,100 ක මුදලක් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

ඉදිරියේ දී අය කර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.

(iii) දැන්වීම් පුවරු ගාස්තු

වසර 03 කට වැඩි කාලයක සිට ආයතන 05 කින් රු.1,584,979 ක දැන්වීම් පුවරු හිඟ ගාස්තු අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

නඩු පැවරීමට හා අය කර ගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය අනුව, සභාවේ අතිරික්ත මුදල සභාවට ආදායම් උත්පාදනය සිදු කළ හැකි ආකාරයේ ව්‍යාපෘතිවල, දේපළ සංවර්ධනය කිරීම හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවල ආයෝජනය කළ යුතු වුවත්, එසේ කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.159,020,114 ක් ස්ථාවර තැන්පතුවල හා ඉතිරි කිරීමේ ගිණුමේ රු.8,061,721 ක් ආයෝජනය කර තිබුණු අතර, ජංගම ගිණුමේ රු.24,711,293 ක ශේෂයක් නිෂ්ක්‍රීය වී පැවතුණි.

ඉදිරියේ දී ආයෝජනය සඳහා යොදා ගන්නා බව.

අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාව විසින් පරිහරණය කරනු ලබන සුසාන භූමි 68 ක අයිතිය පවරා ගෙන නොතිබුණි.

පවරා ගැනීම කටයුතු සිදු කරමින් පවතින බව.

සභාව සතු දේපළවල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට අනුමත කාර්ය මණ්ඩලය , තථ්‍ය කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේ දී තනතුරු 11 ක පුරප්පාඩු 23 ක් සහ එක් තනතුරක අතිරික්තතා 16 ක් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

බඳවා ගැනීම සීමිත වීම මත පුරප්පාඩු ඇති වී ඇති බව හා අතිරික්තතා පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් පසු අනුයුක්ත කර ඇති බව.

නිර්දේශය

පුරප්පාඩු හා අතිරික්තතා ඇති නොවන ආකාරයට සේවක මණ්ඩල කළමනාකරණය කළ යුතුය.